

‘කලලයක’ ආරම්භය හා විකාශය සම්බන්ධ බොද්ධ ඉගැන්වීම පිළිබඳ විමර්ශනයක්

ප්‍රජා කරණිකකට සෝචිත<sup>1</sup> සහ ප්‍රජා බේදාගම සුමන<sup>2</sup>

තුතන බටහිර විද්‍යාවෙහි, ජ්වලිද්‍යාත්මක සාධක අනුව, කලලයක ආරම්භය හා විකාශය පිළිබඳ තහවුරු කිරීම දක්නට ඇත. නමුත්, මේ පිළිබඳ විමසීමේදී, බටහිර විද්‍යාවට පෙර අදි බුදුසමය තුළද කලලයේ ආරම්භය හා විකාශය පිළිබඳ ඉගැන්වීම දක්නා ලැබේ. ඒ හා තදනුබද්ධ විවරණ එරවාද අවධිකරා තුළින්ද හමු වේ. මත්කේම නිකායේ මහාත්ත්සාසංඛය සූත්‍රයට අනුව, ලොව පහළ වන්නා වූ සත්ත්ව කොට්ඨාස හතරකි; ‘අණ්ඩජ, ජලාඩුජ, සංසේදජ හා ඕපජාතික’ යනුවෙනි. මෙම සත්ත්ව කොට්ඨාස අතර, අණ්ඩජ හා ජලාඩුජ සත්ත්ව කොට්ඨාසයන් පමණක් කලලය පදනම්ව නිර්මාණය වන බව ආදිබොද්ධ ඉගැන්වීමයි. මේ අමතරව සංයුත්ත නිකායේ, යක්ඛ සංයුත්තයේදී කලලයක නිර්මාණය සඳහා පදනම් වන්නා වූ මූලික කරුණු තනක් දක්වා ඇත; මව පිරිසිදු වීම, මව හා පියාගේ සංවාසය හා ගන්ධනියෙකුගේ පැමිණීම වශයෙනි. මෙම කරුණු අතර, ‘ගන්ධනියෙකුගේ පැමිණීම’ පිළිබඳ අදහස බුදුසමයට පමණක් සීමා වූ, බටහිර විද්‍යාව තුළ සාකච්ඡා තොවන්නා වූ කරුණකි. ඉහත දැක්වූ කලලය, රැජ කලාපයන් සම්භයකගේ එකතුවෙන් නිර්මාණය වන්නකි. එසේ නිර්මාණය වන්නා වූ කලලය, තල තෙල් බේදුවක් යම්බඳද, පිරිසිදු ගිතෙල් බේදුවක් යම්බඳද, එවැනි ප්‍රමාණයකින් යුත්ත බව විසුද්ධි මාර්ගයේ දක්වා ඇත. මෙම කලලයාගේ පැවැත්ම දින සතකි. ඉන් අනතුරුව එය මෝරා, සම්භාකාර වන්නේ, කලාකාරය අතහැර ‘අබුද’ නම් වූ ස්වරුපයට පැමිණේ. අබුද තත්ත්වයද සතියක් පමණ කාලයක් පවතින අතර, එයද මෝරා, සම්භාකාර වී, ‘පේසි’ නම් වූ අවස්ථාවට පැමිණේ. ජේසි අවස්ථාවේ පැවැත්මද සතියකි. ඉන් අනතුරුව එය ‘සන’ නම් වූ අවස්ථාවට පැමිණෙන අතර, මෙහිදී මූල් කලලය, කිකිලියකගේ බිත්තරය යම බඳුවේද, ඒ ආකාර සටහන් ඇත්තේ වේ. පස්වන සතියේදී සන අවස්ථාවෙහි වූ ස්වරුපයෙහි සත්ත්වයාගේ හිස හටගන්නා තැන එක් බුබුලක්ද, අත් හටගන්නා තැන බුබුල දෙකක්ද, පා හටගන්නා තැන බුබුල දෙකක්ද, යනුවෙන් බුබුල පහක් නිර්මාණය වේ. ඉන් අනතුරුව එම බුබුල ක්‍රමයෙන් වැඩි ඇස්, කන්, තාසාදියද, කෙස්, ලොම්, තියද පහළ වේ. ආදිබුදුසමයට අනුව මෙම කලලය ජ්වියෙකු බවට පත් වන්නේ

ගන්ධබිබයෙකුගේ පැමිණීම හෙවත් වික්ද්‍යාණයේ සම්බන්ධයත් සමගය. යම් හේතුවක් මත වික්ද්‍යාණය උක්ත සාධකයන්ගෙන් ඉටත් වේ නම්, එහිදී කලලයෙහි වර්ධනය කිසිසේත්ම සිදු නොවේ. මෙම පර්යේෂණ පත්‍රිකාව මගින් උක්ත ඉගැන්වීම් පිළිබඳ මූලාශ්‍යමය සාධක පදනම් කොට ගනිමින් විමර්ශනය කිරීමට අපේක්ෂිතය.

ප්‍රමුඛ පද: කලලය, සත්ත්ව, ගන්ධබිබ, රුප කළාප, වික්ද්‍යාණය

<sup>1</sup>තික්මු විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව. karapikkadasobitha@gmail.com

<sup>2</sup>තික්මු විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව. bsumana@busl.ac.lk